



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත්‍ර නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2020 ජනවාරි මස 30 දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2020 - අංක 01

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජනවාරි 29 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මැදි කාලීනව අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ මනාව පාලනය වී ඇති උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණයක් තුළ, මෙම මුදල් ප්‍රතිපත්ති තීරණය මගින් වෙළඳපොළ ණය අනුපාතික වල අඛණ්ඩ පහළයෑමට උපකාරී වන අතර, එමගින් ආර්ථිකයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වනු ඇත.

අඩු ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් ගෝලීය මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව ලිහිල්ව පවතී

නැඹී එන වෙළඳපොළ ආර්ථිකයන්, විශේෂයෙන් ඉන්දියාව තුළ අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී ආර්ථික වර්ධනයක් පැවතීම හේතුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්මෙහි (World Economic Outlook) 2020 ජනවාරි ප්‍රකාශය මගින් ගෝලීය වර්ධන පුරෝකථනයන් පහළ දමමින් සංශෝධනය කර ඇත. ගෝලීය ආර්ථිකය 2019 වසරේදී සියයට 2.9 කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, 2020 සහ 2021 යන වසරවලදී, පිළිවෙළින්, සියයට 3.3 කින් සහ සියයට 3.4 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර, චීනයේ ආරම්භ වූ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ගෝලීය වර්ධන පුරෝකථන සඳහා නවදුරටත් බලපෑම් එල්ල වී ඇත. මන්දගාමී ගෝලීය ආර්ථික වර්ධනය සහ අඩු උද්ධමන පීඩනය සැලකිල්ලට ගනිමින් 2020 වසරේ මේ දක්වා කාලය තුළදී දියුණු ආර්ථිකවල මහ බැංකු විසින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන යන ලද අතර, 2020 වසරේ මේ දක්වා කාලය තුළ නැඹී එන වෙළඳපොළ ආර්ථික වල මහ බැංකු ගණනාවක් ප්‍රතිපත්ති පොලී අනුපාතික නවදුරටත් අඩු කළේය.

දේශීය ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂිතය

දැනට පවතින දර්ශක සහ නවතම ඇස්තමේන්තු අනුව, කෘෂිකාර්මික සහ කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනය මූලිකවම හේතුවෙමින්, 2019 වසරේ හතරවැනි කාර්තුව තුළදී දේශීය ආර්ථික කටයුතු මන්දගාමීව පැවතිණි. කෙසේ වෙතත්, සුදුසු රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, ව්‍යාපාර විශ්වාසය වැඩිදියුණු වීම සහ දේශපාලන ස්ථාවරභාවයෙහි සහාය ඇතිව 2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කෙරේ. අඩු හා ස්ථාවර උද්ධමන වාතාවරණය, තරඟකාරී විනිමය අනුපාතිකය, අඩු ණය අනුපාතික මෙන්ම, වැඩිදියුණු වූ පාරිභෝගික හා ආයෝජන ආකල්ප මගින් ප්‍රතිලාභ ලබමින් මැදිකාලීනව ආර්ථිකය සිය උපරිම මට්ටම කරා ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන්ට අනුකූලව සැලසුම් කෙරෙන සුදුසු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව තිරසාරව පවත්වාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.


උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය, දේශීය සැපයුම් අඩාලවීම හේතුවෙන් 2019 දෙසැම්බර් මාසයේදී ඉහළ ගියේය. එවැනි කෙටිකාලීන උච්චාවචනයන් පැවතියද, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා වල සහාය ඇතිව 2020 වසරේදී උද්ධමනය සියයට 5 කට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි කෙටිකාලීන පුරෝකථනයන් මගින් දැක්වෙන අතර, ඉන්පසුව සියයට 4-6 පරාසය තුළ උද්ධමනය ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ආහාර භාණ්ඩ පැස සඳහා වැඩි බරක් නැඹු ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී ඉහළ ගියේය. කෙසේ වෙතත්, මන්දගාමී වූ සමස්ත ඉල්ලුම් තත්ත්වයන් පිළිබිඹු කරමින් මිල දර්ශක දෙකෙහිම මූලික උද්ධමනය පහළ ගියේය.

මතුපිට උද්ධමන (කො.පා.මි.ද. මත පදනම් වූ) පුරෝකථනය: 2020 වසරේදී සියයට 5 කට වඩා පහළ අගයකට පුරෝකථනය කරන ලද උද්ධමනය, පසුව මැද තනි අගයක මට්ටම කරා ක්‍රමයෙන් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නුදුරු අනාගතයේදී ඉල්ලුම මත පදනම් වූ ඕනෑම මිල පීඩනයකට ප්‍රතිචාර දැක්වීම සඳහා මුදල් මණ්ඩලය සූදානම්ව සිටියි.

රූප සටහන : 01

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍ය (වාර්ෂික ලක්ෂ්‍යමය,%)



මූලය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.

ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි විග්‍රම්භ පරාස භාවිතා කිරීමෙන් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව උද්ධමන ව්‍යාප්ති සටහන (Fan Chart) මගින් විදහා දැක්වේ. 2020 වසරේ ජනවාරි මාසයේ පුරෝකථන වාරයේ සිදු කළ උපකල්පන මෙන්ම, විනිශ්චයන් සහ පවතින දත්ත පුරෝකථන මගින් පිළිබිඹු කරන අතර, නව දත්ත ලැබීමත් සමඟ උපකල්පන සහ විනිශ්චයන් ඒ අනුව වෙනස් වීම හේතුවෙන්, 2020 වසරේ අප්‍රේල් මාසයේදී සිදුවන කාර්තුමය යාවත්කාලීනයේදී පුරෝකථන වෙනස් විය හැක.

රූප සටහනේ දැක්වෙන විග්‍රම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීනව උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, නද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විග්‍රම්භ ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50 ක සම්භාවිතාවයක් පවතින බව පෙන්වනු ලබයි. විග්‍රම්භ පරාසයන් මගින්, උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වනු ලබයි.

වර්ධනය වන සාර්ව ආර්ථික අභියෝගයන් හමුවේ වුවද විදේශීය අංශය ශක්තිමත්ව පවතී

ආනයන සැලකිය යුතු ලෙස අඩු වීම සහ භාණ්ඩ අපනයනය සුළු වශයෙන් ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ලෙස අඩු වූ වෙළඳ හිඟය සමඟ වෙළඳ අංශයේ ක්‍රියාකාරීත්වය 2019 වසරේ පළමු මාස 11 තුළදී පෙර වසරට වඩා වැඩිදියුණු විය. සංචාරක අංශය අපේක්ෂිත මට්ටමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වීම, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් වූ බලපෑම විශාල ලෙස අඩු කිරීමට ඉවහල් වූ නමුත්, සංචාරක පැමිණීම් සහ සංචාරක ඉපයීම් 2018 වසරට සාපේක්ෂව අඩු මට්ටමක පැවතිණි. මෑත වසර වල දක්නට ලද ප්‍රවණතාව පිළිබිඹු කරමින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2019 වසරේදී කිසියම් දුරකට මන්දගාමී විය. මේ අතර, දේශීය රජයේ සුරැකුම්පත් වෙළඳපොළ කෙරෙහි විදේශිකයන්ගේ උනන්දුව ඉහළයෑම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ ශුද්ධ ලැබීම් වාර්තා වූ නමුත්, මෙම කාලය තුළදී කොළඹ කොටස් හුවමාරුවෙහි ද්විතීයික වෙළඳපොළ තුළ සුළු වශයෙන් ශුද්ධ විදේශ ආයෝජන ගලා යෑම් වාර්තා විය. 2019 වසර තුළදී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, 2020 වසරේ මේ දක්වා කාලය තුළදී පුළුල් වශයෙන් නොවෙනස්ව පැවතුණි. 2019 අවසානය වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.6 ක් ලෙස අස්තමේන්තුගත කර ඇති අතර, එය මාස 4.6 ක ආනයන ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් වේ.

2019 දෙසැම්බර් මාසයේදී දක්නට ලද මුදල් සහ ණය වර්ධනයේ ඉහළ යෑම 2020 වසර තුළදී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ

2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩව මන්දගාමී වූ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය, පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ සහාය ඇතිව 2019 දෙසැම්බර් මාසය තුළදී ඉහළ ගියේය. දේශීය ණය ප්‍රසාරණය හේතුවෙන් පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයද 2019 දෙසැම්බර් මාසයේදී ඉහළ ගියේය. කෙසේ වෙතත්, 2019 වසර තුළදී පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය වෙත සපයන ලද ණයෙහි සමස්ත ප්‍රසාරණය 2018 වසර හා සැසඳීමේදී අඛණ්ඩව පහළ මට්ටමක පැවතිණි. ණය පොලී අනුපාතිකවල අපේක්ෂිත අඛණ්ඩ පහළ යෑම, රාජ්‍ය මූල්‍ය අංශයෙන් ලැබෙන උත්තේජනය හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකමෙහි අපේක්ෂිත ප්‍රසාරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ණය සහන සහ වර්ධනය වූ ආයෝජන අපේක්ෂා සමඟ ඉදිරියේදී මුදල් සහ ණය සමස්ත වර්ධනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙළඳපොළ ණය පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගිය නමුත්, ණය අනුපාතික පහළ යෑමේ වේගය මන්දගාමී විය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ මුදල් සහ නියාමන ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරව වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ ගිය නමුත්, පහළ යෑමේ වේගය මන්දගාමී විය. බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය හැර අනෙකුත් ණය පොලී අනුපාතිකවල පහළ යෑම අපේක්ෂිත මට්ටමට වඩා පහළ අගයක පවතී. බැංකු මගින් තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාතික මත පැනවූ උපරිම සීමා ඉවත් කිරීමත් සමඟ, 2019 සැප්තැම්බර් මස සිට නව තැන්පතු අනුපාතික ඉහළ ගියේය. මැනකාලීන වෙන්දේසිවලදී භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග නොගතහොත්, මෙම ප්‍රවණතාවන් මගින් වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් ඉහළ නැංවෙන පරිදි අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.

වෙළඳපොළ ණය අනුපාතික වල අඛණ්ඩ පහළයෑම සඳහා මුදල් ප්‍රතිපත්ති තීරණය උපකාරී වන අතර, එමඟින් ආර්ථික කටයුතු වල පුළුල් හා තීරසාර යථා තත්ත්වයට පත්වීමක් සහතික කරනු ඇත

ඉහත සඳහන් කළ දැනට පවතින සහ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ණය වර්ධනයෙහි සහ ආර්ථික කටයුතු වල අපේක්ෂිත ඉහළයෑමට සහායවීම සඳහා වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළයෑම අවශ්‍ය බව 2020 ජනවාරි මස 29 දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, 2020 ජනවාරි 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඉදිරියේදී, සමස්ත ඉල්ලුම් තත්ත්වයන් සුදුසු මට්ටම්වල පවත්වා ගැනීමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා අඛණ්ඩව සුපරීක්ෂණ කරනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් අඩු කරන ලදී.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 5.00 (නොවෙනස්ව පවතී)

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජනවාරි මස 30 දින පෙ.ව. 11.30 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ.

මිලඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2020 මාර්තු මස 05 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

දත්ත ඇමුණුම

සංඛ්‍යා සටහන 01: උද්ධමනය

මාසය		දෙසැ 18	මාර් 19	ජූනි 19	අගෝ 19	සැප් 19	ඔක් 19	නොවැ. 19	දෙසැ 19
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	2.8	4.3	3.8	3.4	5.0	5.4	4.4	4.8
	ජා.පා.මි.ද. (2013=100)	0.4	2.9	2.1	3.4	5.0	5.6	4.1	6.2
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.1	5.6	5.8	5.6	5.6	5.5	5.1	4.8
	ජා.පා.මි.ද. (2013=100)	3.1	5.8	6.1	5.9	5.6	5.6	5.5	5.2

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	අගෝ 19	සැප් 19	ඔක් 19	නොවැ. 19	දෙසැ 19	අගෝ 19	සැප් 19	ඔක් 19	නොවැ. 19	දෙසැ 19
සංචිත මුදල්	913	915	908	919	933	-9.1	-9.5	-9.0	-2.4	-3.0
පුළුල් මුදල් සැපයුම (M _{2b})	7,397	7,443	7,456	7,473	7,624	7.7	7.4	6.7	6.1	7.0
ශුද්ධ විදේශීය වත්කම්	102	113	102	83	115	-39.0	1,374.4	698.7	292.9	272.1
ශුද්ධ දේශීය වත්කම්	7,295	7,331	7,355	7,390	7,509	8.9	5.8	5.0	4.3	4.4
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	2,752	2,732	2,729	2,702	2,767	21.1	12.5	12.6	9.6	9.9
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	747	755	789	803	818	16.8	15.1	12.5	12.2	8.3
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,626	5,680	5,706	5,753	5,811	7.2	6.1	5.1	4.4	4.5
පුළුල් මුදල් සැපයුම (M ₄)	9,133	9,211	9,244	9,269 ^(අ)	9,412	8.7	8.3	8.1	7.6	7.8

(අ) සංශෝධිත

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2019 ජූලි අවසානයට	2019 අගෝ. අවසානයට	2019 සැප්. අවසානයට	2019 ඔක්. අවසානයට	2019 නොවැ. අවසානයට	2019 දෙසැ. අවසානයට	2020 ජන.29 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.50	7.00	7.00	7.00	7.00	7.00	7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	8.50	8.00	8.00	8.00	8.00	8.00	8.00
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	7.70	7.43	7.45	7.45	7.48	7.45	7.47
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	7.85	7.63	7.62	7.49	7.45	7.51	7.51
දින 182	7.94	7.70	7.75	7.65	7.67	8.02	8.15
දින 364	8.21	8.22	8.41	8.35	8.29	8.45	8.59
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	10.89	10.66	10.49	10.44	10.15	9.74	9.62 ^(අ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	14.22	14.04	13.91	13.71	13.65	13.59	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	13.91	13.84	13.50	13.19	12.87	12.80	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.88	8.73	8.51	8.37	8.27	8.20	8.14
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	10.97	10.74	10.46	10.27	10.14	10.05	9.97
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	8.58	8.40	8.41	8.66	8.78	8.89	-

(අ) 2020 ජනවාරි 24 දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව